

## පිට විද්‍යාව

ඒකකය 4 ගාක ආකාරය හා ක්‍රියාකාරීත්වය

නිපුණතා මට්ටම

4.1.1 විවිධ ගාකපටකවල ව්‍යුහය ඒවායේ කානු සමග දක්වන සම්බන්ධතා පරීක්ෂා කරයි

4.1.2 ගාක වර්ධනයේදී හා විකසනයේදී සිදුවන වෙනස්වේම පරීක්ෂා කරයි

4.2.1 ගාක ප්‍රරෝග ආලේංකය ප්‍රතිග්‍රහණය සඳහා හැඩගැසී ඇති අයුරු සලකා බලයි

4.2.2 ගාකවල වායු තුවමාරුව සිදුවන ආකාරය විමසා බලයි

(1)(A)

(i) පටකයක් යන්න හඳුන්වන්න

(ii)a විභාජක පටක යනු මොනවාද

b විභාජක පටකවල දක්නට ලැබෙන ලක්ෂණ සඳහන් කරන්න

c විභාජක පටකයක දක්නට ලැබෙන ප්‍රධාන ප්‍රදේශ තුන සඳහන් කරන්න

(iii) a පිහිටීම අනුව විභාජක පටක වර්ග කරන්න

b අන්තරාස්ථා ගාකයක දක්නට ලැබෙන ස්ථාන සඳහන් කරන්න

(iv) පහත වගුව සම්පූර්ණ කරන්න

ලක්ෂණය	කද අග්‍රය	මුළු අග්‍රය
දැකියෙනු කි ස්ථාන		
ආරක්ෂාව ලබාදෙන ව්‍යුහය		
සෙසල බේදීම සිදුවන දිගාව		

(v) a ගාක සෙසලයක් විශේෂිත වීමේදී එහි සිදුවන වෙනස්වීම් සඳහන් කරන්න

b ප්‍රධාන ගාක පටක පද්ධති වර්ග නම් කරන්න

(vi) අපි වර්මයේ කාර්යන් 5ක් සඳහන් කරන්න

(B) (i) පූරක පටක සම්බන්ධව පහත වගුව සම්පූර්ණ කරන්න

පූරක පටක වර්ගය	පිහිටීම	කාර්යන්

(ii) a ගෙලම පටකයේ දක්නට ලැබෙන සෙල වර්ග සඳහන් කරන්න

b ඉහත සෙල වර්ගවලින් ජලය පරිවහනයට විශේෂණය වී ඇති සෙල දෙවර්ගයේ වෙනස්කම් සඳහන් කරන්න

(iii)a ගෙලමවාහිනි සැදෙන්නේ කෙසේද

b බිජ රහිත සනාල ගාකවල පෙනේරනාල සෙලවල කාර්යය සිදු කිරීමට ත්‍රියාකරන සෙල වර්ගය කුමක්ද

(iv) a පෙනේරනාල සෙලයක් සාමාන්‍ය ගාක සෙලයකින් වෙනස්වන ව්‍යුහමය ලක්ෂණ සඳහන්කරන්න

b සහවර සෙලවල කාර්ය කුමක්ද

(C)(i)

a ගාක මූලේ බාහිකයේ පිහිටීම සඳහන් කරන්න

b මූලේ බාහිකයේ කාර්යයන් 2ක් සඳහන් කරන්න

(ii) a ද්වීධීජ පත්‍රී මූලේ පරිවකුය සාදන සෙල වර්ගය සඳහන් කරන්න

b ඒකවිජ පත්‍රි හා ද්වීවිජ පත්‍රි මූල්‍යල පරිවත්තවල දැකිය හැකි කායික විද්‍යාත්මක වෙනස්කමක් සඳහන් කරන්න

(iii) a ද්වීවිජ පත්‍රි මුලේ හා කදේ ප්‍රාථමික ව්‍යුහවල දක්නට ලැබෙන වෙනස්කම් සඳහන් කරන්න

b ද්වීවිජ පත්‍රි කදේ හා ඒකවිජ පත්‍රි කදේ සනාල කළාපවල දක්නට ලැබෙන වෙනස්කම් මොනවාද?

(iv) a ගාකවල ද්විතියික වර්ධනය යනු කුමක්ද?

b කදන් හා මූල්‍යල ද්විතියික වර්ධනයට හේතු වන විනාශක පටක මොනවාද?

(D) (i)

a කදේ සනාල කැන්ඩියමේ ඇති සෙසල දෙවර්ගය හා එම සෙසල වලින් ඇතිකරන ද්විතියික  
පටක සඳහන්කරන්න

සෙසල වර්ගය

ඇතිකරන පටක

1 .....

.....

2 .....

.....

b ද්විතියික වර්ධනය සිදුවූ කදක පරිවර්තනයට අයත්වන පටක සඳහන් කරන්න

(ii) a ද්විතීයික වර්ධනය සිදු වූ මුලක පොත්ත සාදන ප්‍රධාන පටක දෙවර්ගය සඳහන් කරන්න

b කදේ සනාල කැන්බියමේ පිහිටීම සඳහන් කරන්න

(iii)a කදේ හා මුලේ වල්ක කැන්බියම සැදීමට දායකවන ප්‍රාථමික පටක නම් කරන්න

b සාමාන්‍ය වල්ක පටකයේ හා වාසිදුරු අසල ඇති වල්කයේ දක්නට ලැබෙන වෙනස කුමක්ද?

c ද්විතීයික වර්ධනය වූ කදක පොත්ත පටක ඇතුළත සිට පිටතට අනුපිළිවෙළින් සඳහන් කරන්න

(iv) a අරටුව යනු කුමක්ද?

b අරටුව තදපෑහැ වීමට හේතුව කුමක්ද?

c දෘඩ දැව හා මඟු දැව අතර වෙනස කුමක්ද?

d සෞමා කළාපීය රටවල බහුවාර්යික ගාකවල වසන්ත කාෂේයේ ගෙළම වාහිනිවල සහ ගිමිහාන කාෂේයේ ගෙළම වාහිනිවල දක්නට ලැබෙන වෙනස කුමක්ද?

(2)(A)

- (i) ප්‍රභාසංස්ලේෂණය කාර්යක්ෂම ලෙස සිදු කිරීමට ගාක කදන් හා පතු පෙන්වුම් කරන හැඩගැසීම් සඳහන් කරන්න  
කදන්වල ඇති හැඩගැසීම

පතුවල ඇති හැඩගැසීම

- (ii) ද්වීනීජ පත්‍ර ගාක පතුයක ව්‍යුහය පහත දැක්වේ එහි කොටස් නම් කරන්න

(iii) එහි දක්වා ඇති c හා f සෙසල දෙවරුගයේ ඇති වෙනස්කම් මොනවා ද?

(iv) m පටකයේ දක්නට ලැබෙන අංශීය සෙසල මොනවාද

(B) (i) ඒකවිජ පත්‍රි පත්‍රියක ව්‍යුහය ද්විවිජ පත්‍රි පත්‍රියක ව්‍යුහයෙන් වෙනස් වන්නේ කෙසේද?

(ii) a පූරිකාවක් යනු කුමක්ද?

b පාලක සෙසල සාමාන්‍ය අභිවර්ශිත සෙසල වලින් වෙනස් වන්නේ කෙසේද?

(iii) a ගාකවල CO<sub>2</sub> හා O<sub>2</sub> පරීවහනය වන හෝතික ක්‍රියාවලිය කුමක්ද?

b පූරිකාවක ව්‍යුහය දැක්වෙන රුපසටහනක් ඇද කොටස් නම් කරන්න

(C) (i) පාලක සෙසල ගුන විමේ දී පූරිකා විවෘත වන ආකාරය පැහැදිලි කරන්න

(ii)  $K^+$  සාහන්දය පැහැදිලි කරන්න

(iii) a  $K^+$  පාලක සෙසල තුළට ඇතුළු වීමට අවශ්‍ය ගක්තිය ලබාගන්නේ කෙසේද?

b පාලක සෙසලවල ක්‍රියාකාරීත්වයට බලපාන සාධක සඳහන් කරන්න

## පිට විද්‍යාව

ඒකකය 4 ගාක ආකාරය හා ක්‍රියාකාරිත්වය

නිපුණතා මට්ටම

4.1.1 විවිධ ගාක පටකවල වූහය ඒවායේ කෘත්‍ය සමග දක්වන සම්බන්ධතා පරික්ෂා කරයි

4.1.2 ගාක වර්ධනයේදී හා විකසනයේදී සිදුවන වෙනස්වීම් පරික්ෂා කරයි

4.2.1 ගාක ප්‍රයෝග ආලෝකය ප්‍රතිග්‍රහණය සඳහා හැඩැගී ඇති අයුරු සලකා බලයි

4.2.2 ගාකවල වාසු තුවමාරුව සිදුවන ආකාරය වීමසා බලයි

(1)(i) පටකයක් යන්න හඳුන්වන්න

විශේෂ කාර්යක් හෝ කාර්ය කිපයක් සිදුකිරීමට ක්‍රියාකරන සෙල එක් වර්ගයක් හෝ වර්ග කිපයකින් යුත් සෙල සමුහයකි

(ii)a විභාජක පටක යනු මොනවාද

සුදුසු තත්ත්ව යටතේ අඛණ්ඩව විභාජනයට ලක්වෙමින් නව සෙල සඳිමේ හැකියාව සහිත විශේෂ නොවූ සෙල සමුහයක් විභාජක පටකයක් ලෙස හැඳින්වේ

b විභාජක පටක සාදන සෙලවල විශේෂ ලක්ෂණ සඳහන් කරන්න

1 සම විශ්කම්හවේ එනම් සෙල ගෝලාකාරවේ

2 වූහමය හා කෘත්‍යමය වශයෙන් විශේෂනයවි නැත

3 මධ්‍ය න්‍යූරියක් ඇති

4 සණ සෙල ජ්ලාස්මයකි

5 විභාජන හැකියාව සහිතය

6 සෙල මධ්‍යයේ විශාල රික්තකයක් නැත

c විභාජක පටකයක ඇති ප්‍රධාන ප්‍රදේශ තුන නමිකරන්න

1 සෙල විභාජනයට ප්‍රදේශය 2 සෙල දික්වන ප්‍රදේශය 3 සෙල විශේෂනයට ප්‍රදේශය

(iii)a පිහිටිම අනුව විභාජකපටක නමිකරන්න

1 අගුස්ස විභාජන 2 පාර්ශ්වක විභාජක 3 අන්තරාස්ථ විභාජක

b අන්තරාස්ථ විභාජක ගාකවල පවතින ස්ථාන සඳහන්කරන්න

ත්‍යාණ වැනි ගාකවල පර්ව පාදස්ථයේ හා පත්‍ර පාදස්ථයේ

(iv) කද අගය හා මුල අගය සම්බන්ධව පහත වගුව පුරවන්න

කද අගය	මුල අගය
පිහිටන ස්ථාන	පුරෝග අගයේ
ආරක්ෂාව සැපයීම	පතු මූලාකෘති මගිනි
සෙසල විභාජනය	පහළ දිකාවට පමණි

(v) a ප්‍රධාන ගාක පටක පද්ධති නමිකරන්න

1 වර්මිය පටක පද්ධති      2 පුරක පටක පද්ධති      3 සනාල පටක පද්ධති

b අපිවර්මයේ කාර්යයන් රක් සඳහන් කරන්න

1 යාන්ත්‍රික හානි හා ක්ෂේදුපිවන්ගෙන් ආරක්ෂාව ලබනිම

2 උච්චර්මය මගින් ජල හානිය පාලනය

3 මූලකේහ මගින් ජලය හා බනිජ අවශ්‍යෝගය

4 පාලක සෙසල මගින් වායු ඩුවමාරුව පාලනය

5 ව්‍යෝම මගින් ජලහානිය අඩුකිරීම වැඩිපුර ආලේකය පරාවර්තනය ව්‍යාධිජනකයින් හා

ගාක හක්ෂකයින්ගෙන් ආරක්ෂා කිරීම

#### අමතර කරුණු

1 විෂේෂනය යනු සෙසල යම් කාර්යක් සඳහා හැඩැසීමයි

2 විෂේෂනයේදී සෙසලවල ජ්ලාස්මයේ සෙසලයේ අඩංගු ඉන්දුයිකා හා සෙසල ඩින්තියේ වෙනසවීම සිදුවේ

3 විභාජනයෙන් සැදෙන සමහර සෙසල විෂේෂනයි නව පටක ඇතිකරන අතර සමහර සෙසල විභාජක සෙසල ලෙසම පවති

4 සමහර විභාජක පටකවලට ඉප්ත කාලයක් ගතකළ හැක උදා කක්ෂිය අංකුර

5 විභාජක පටකයක ඇති ප්‍රධාන ප්‍රදේශ තුන එකිනෙක අතිපිළිතව පවති

6 මුල අගස්ථ විභාජකයේ ත්‍රියකාරිත්වයෙන් මුල දිගින් වැඩිවිම මුලෙහි ප්‍රාථමික වර්ධනය නම්වේ

7 පුරෝග අගස්ථ විභාජකයේ ත්‍රියකාරිත්වයෙන් කද දිගින් වැඩිවිම කදෙහි ප්‍රාථමික වර්ධනය නම් වේ

8 සෙසල දිගුවන කළාපයේදී සමහර සෙසල දස ඉනෙක් පමණ දිගින් වැඩිවිම මෙය මුලට පසකුලින් ඉදිරියට ගමන්තිරීමට වැදගත්වේ

9 ව්‍යෝම යනු පතු හා කදේ අපිවර්මයෙන් හටගන්නා ක්ෂරවේ

(B)(i) පුරක පටක සම්බන්ධ පහත වගුව සම්පූර්ණ කරන්න

පුරක පටක වර්ගය හා ලක්ෂණ	කාර්යන්	පිහිටීම
<u>මුදුස්තර පටක</u> පරිනත අවස්ථාවේ සැපිවිය තුනි ප්‍රාථමික බිත්ති ඇතු විශාල මධ්‍ය රික්තකයකි	බොහෝ පරිවෘත්තියා සිදුකිරීම සංවිත කාර්ය තුවාල සුවකිරීමට දායකවීම	කදන් හා මුළුවල මැජාව හා බාහිකය ශාක පත්‍ර
<u>ස්ථුලකෝණස්තර පටකය</u> දිගටි හරස්කඩ බහුඅනුකාර සෙසලවේ බිත්ති අමසාකාරව සැණවී ඇත	සන්ධාරණය සැපයීම	පෙර කදන් හා පත්‍රවල අපිච්චමයට යටින් ඇත
<u>දුබිස්තර පටකය</u> පරිනත අවස්ථාවේ අපිවිය ද්විතීයික බිත්තිය ලිග්නින් වලින් සැණවී ඇත තන්තු හා උපල සෙසල ලෙස දෙවර්ගයකි	සන්ධාරණය සැපයීම	තන්තු - ගාක කෙදිවර්ගවල ඇත උපල සෙසල -කටුලෙස පවතින පලාවරන වල ඇත

(ii)a ගෙලම පටකයේ ඇති සෙසල වර්ග නම් කරන්න

1 ගෙලමවාහිනී ඒකක 2 ගෙලම වාහකාභ 3 ගෙලම මුදුස්තර 4 ගෙලම තන්තු

b ඉහත සෙසල වර්ග වලින් ජලපරිවහනය සඳහා විශේෂණයට ඇති සෙසල දෙවර්ගයේ ඇති  
වෙනස්කම් මොනවාද

ගෙලම වාහිනී ඒකක

- 1 කෙටි හා පලල් සෙසල ලේ
- 2 සැපිදුතල ඇත
- 3 බිත්ති තුනිය

ගෙලම වාහකාභ සෙසල

- සිහින් දිගටි සෙසලවේ
- සැපිදු තල නැත
- බිත්ති වැඩි සැණකම්න් යුත්තය

(iii) a ගෙලම වාහිනී සැදි ඇත්තේ කෙසේද

යාබද ගෙලම වාහිනී ඒකක සැපිදු තල මගින් එකිනෙක සම්බන්ධ විමෙනි

b බිජ රහිත සනාල ගාකවල පෙනේරනල සෙසල තොමැත එම ගාකවල එවෙනුවට පවතින සෙසල  
වර්ගය කවරක්ද

පෙනේර සෙසල

(iv) a පෙනේර නල සෙසල හා සාමාන්‍ය ගාක සෙසල අතර දක්නට ලැබෙන වෙනස්කම් සඳහන්කරන්න

- 1 පෙනේරනල සෙසලවල න්‍යායී නැත
- 2 කැඩිපෙනෙන රික්තක හෝ සෙසල සැකිලි නැත
- 3 රසිබොසෝම නැත

b සහවර සෙලවල කාර්ය කුමක්ද

සහවර සෙලවල ත්‍යාපිත හා රසිබොසෝම යාබද්ධ ඇති පෙන්රනල සෙලයේ ක්‍රියාකාරීත්වය පාලනය කරයි

#### අමතර කරුණු

- 1 ගෙලම්වාහිනී ඒකක අඩංගුවන්නේ ආච්චත්‍යිත ගාකවල හා සමහර විවෘත්ත්‍යිත ගාකවල පමණි
- 2 ගෙලම්වාහිනී හා වාහකාභ වල බිත්ති ලිග්නින් වලින් සන්ව ඇතිනිසා ඒවා මස්සේ ජලය ඉහළට ඇදිමේද ඇතිවන ආනතියට ඔරුත්තුදේ
- 3 පෙන්රනල හා සහවරසෙල ඇත්තේ ආච්චත්‍යිත ගාකවල පමණි
- 4 බාහිකයේ ඇතුළතින්ම ඇති සෙල ස්තරය අන්තර්වර්තමයයි එම සෙලවල සුබරින් තැන්පත්වී සඳුන කැස්පාරියන් පරි ඇත
- 5 පරිවතුය මූදුස්තර සෙල ස්තර 2 ක් 3 කින් සැදි ඇත

(C)(i) a ගාක මූල්‍යවල බාහිකයේ පිහිටිම සඳහන්කරන්න

අපිවර්තමයට ඇතුළතින් හා සනාල සිලින්ඩරයට පිටතින් පිහිටයි

b මූල්‍ය බාහිකයේ කාර්ය දෙකක් සඳහන්කරන්න

1 කාබෝහයිඩ්‍රේට සංස්ලේෂණය

2 අන්තර්වර්තමය ද්‍රීක්වා ජලය හා බනිජ පරිවහනය

(ii)a මූල්‍ය බාහිකය සාදන සෙල වර්ගය සඳහන්කරන්න

මූදුස්තර සෙල

b ඒකවිජපත්‍ර මූල්‍ය පරිවතුය හා ද්‍රීවිජපත්‍ර මූල්‍ය පරිවතුය අතර ඇති කායිකවිද්‍යාත්මක වෙනසක් සඳහන්කරන්න

ද්‍රීවිජපත්‍ර මූල්‍ය පරිවතු සෙලවලට විභාගනය වියහැකි ව්‍යවද ඒකවිජපත්‍ර මූල්‍ය පරිවතු සෙලවලට එලෙස විභාගනය විය නොහැක

(iii) a ද්විතීය කදේ හා මුලේ ව්‍යුහයේ දක්නට ලැබෙන වෙනස්කම් සඳහන්කරන්න

කදා	මුල
1 මූලකේ තැන	මූලකේ ඇත
2 බාහිකයේ ස්ථූලකෝණයේ අතර සෙල ඇත	නැත
3 පැහැදිලි ම්ප්‍රාවක් ඇත	පැහැදිලි ම්ප්‍රාවක් නැත
4 ගෙලම හා ප්ලොයම අතර කැන්ඩියමක් ඇත	එවැනි කැන්ඩියමක් නැත
5 සංලග්න සනාලකලාප ඇත	අරිය සනාලකලාප ඇත

(iv) a ගාකවල ද්විතීයික වර්ධනය යනු කුමක්ද

පාර්ශ්වික විභාජක මගින් ඇතිකරන නව සෙල හේතුවෙන් ගාක කදන් හා මුල්වල විශ්කම්හය වැඩිවිම ද්විතීයික වර්ධනයයි

b ගාක කදන් හා මුල්වල ද්විතීයික වර්ධනයට හේතුවන විභාජක නමිකරන්න  
සනාල කැන්ඩියම හා වල්ක කැන්ඩියම

(D)(i) a කදේ සනාලකැන්ඩියම සාදන සෙල දෙවරගය සඳහන්කර එම සෙල මගින් ඇතිකරන පටක සඳහන්කරන්න

- 1 දිගු මොළික සෙල      ද්විතීයික ගෙලම පටකය හා      ද්විතීයික ප්ලොයම පටකය
- 2 කෙටි මොළික සෙල      ද්විතීයික සනාල කිරණ

b ද්විතීයික වර්ධනය සිදුවූ කදක පරිවර්මයට අයත්වන පටක සඳහන්කරන්න  
වල්කය      වල්ක කැන්ඩියම      ද්විතීයික බාහිකය

(ii)a ද්විතීයික වර්ධනය සිදුවූ මුලක පොත්ත සැදිමට දායකවන පටක නමිකරන්න

පරිවර්මය - වල්කය වල්ක කැන්ඩියම ද්විතීයික බාහිකය

ද්විතීයික ප්ලොයම

b කදේ සනාල කැන්ඩියමේ පිහිටිම සඳහන්කරන්න

ප්‍රාථමික ස්ලොයම හා බාහිකයට ඇතුළතින්ද ප්‍රාථමික ගෙලම හා ම්ප්‍රාවට පිටතින්ද පිහිටයි

(iii)a කදේ හා මුලේ වල්ක කැන්ඩියම සැදිමට දායකවන ප්‍රාථමික පටක නමිකරන්න

කදේ වල්ක කැන්ඩියම - බාහිකයේ බාහිර සෙල ස්තරයක් මගින් සැදේ

මුලේ වල්ක කැන්ඩියම - පරිවතුයේ බාහිර සෙල ස්තරයක් මගින් සැදේ

b සාමාන්‍ය වල්ක පටකය හා වාසිදුරු අසල ඇති වල්ක පටකයේ ඇති වෙනස කුමක්ද

සාමාන්‍ය වල්ක පටකයේ සෙල අතර අන්තර්සෙලිය අවකාශ නොමැති අතර වාසිදුරු අසල ඇති වල්කයේ සෙල අතර අන්තර්සෙලිය අවකාශ බහුලව ඇත

(iv) ද්විතියික වර්ධනය සිදුවූ කදා පොත්ත සාදන පටක ඇතුළත සිට පිටතට පිළිවෙළින් සඳහන්කරන්ත ද්විතියික ජ්ලෝයම ද්විතියික බාහිකය වල්ක කැන්ඩියම වල්කය

(v)a අරුව යනු කුමක්ද

කාණ්ඩිය ගාක වයස්ගතවීමේදී පැරණි ද්විතියික ගෙලම පටකය අවහිරවී තවදුරටත් ජලය හා බනිජ පරිවහනය නතරවී අතියවූ ද්විතියික ගෙලම පටකයයි

b අරුව තදපැහැවීමට හේතුව කුමක්ද

ගෙලම පටකයේ අවකාශවල රෙසින හා වෙනත් කාබනිකදුවා තැන්පත්වීම නිසාය

c මෘදු දැව හා දෑඩ දැව අතර වෙනස කුමක්ද

දෑඩ දැවවල ගෙලම වාහිනී ඒකක පවතින අතර මෙවා ආවශ්‍යතාවක ගාකවල ඇත මෘදු දැවවල ගෙලම වාහිනී ඒකක නොමැති අතර විවෘතාත්තක ගාකවල ඇත

d සෞම්‍ය කළාපය රටවල බහුවාරියික ගාකවල වාරියිකවල සාදන වසන්තකාෂ්යයේ හා ගිම්හානකාෂ්යයේ ඇති ගෙලම වාහිනී ඒකකවල වෙනස සඳහන්කරන්න

වසන්තකාෂ්යයේ ගෙලම වාහිනී ඒකකවල කුහර විශාලවන අතර ඩින්ති තුනිය ගිම්හානකාෂ්යයේ ගෙලම වාහිනී ඒකක වල කුහර කුඩාවන අතර ඩින්ති වැඩිගණකමින් යුත්තය

### අමතර කරුණු

1 සනාලකුන්ඩියම සිලින්ඩරකාරව සකස්වූ තනි සෙල ස්තරයකි

2 සනාලකුන්ඩියමේ දිග මොලික සෙල කදේ / මුලේ අක්ෂයට සමාන්තරව පිහිටන අතර කෙටිමොලිකසෙල කදේ / මුලේ අක්ෂයට ලෙළඹකව පිහිටයි

3 ද්විතියික සනාලකිරණ යනු මුදුස්ථර සෙල පේලිවන අතර මෙවා මගින් ද්විතියික ගෙලම හා ද්විතියික ජ්ලෝයම සම්බන්ධකරන අතර ඒවාතර දුවා පරිවහනය ද සිදුවේ

4 වල්කසෙල ඩින්තිවල පූඛරින් තැන්පත්ව ඇති අතර එම සෙල අපිවිවේ

5 ගාක වයස්ගතවීමේදී වල්කකැන්ඩියමේ සෙල අපිටි වල්ක සෙලබවට පත්වේ පැරණි වල්කය ගැලවියයි  
අලුත් වල්කකැන්ඩියමක් සැදි අලුත් වල්කයනක් ඇතිවේ

6 අරුවට පිටතින් ඇති තවදුරටත් ජලය හා බනිත පරිවහනය කරන ද්විතියික ගෙලමපටකය එලය නම්වේ

7 වසන්තකාෂ්ධිය හා ගිම්හානකාෂ්ධිය එක්ව ගත්වා වාර්ශිකවල ලෙස භුද්‍යන්වයි

(2)(A)

(i) කාර්ෂක්ම ප්‍රහාසංස්ලේෂණයක් සඳහා උපරිම ආලෝකයක් ලබාගැනීමට ගාක කදන්වල හැඩගැසීම් කෙටියෙන් පහද්න්න

ගාකය ඉහළට වැඩිමට දායකවීම - කාෂ්ධිය ගාකවල මෙසඳහා ද්විතියික වර්ධනය උපකාරීවේ ද්විතියික වර්ධනය නිසා සැදෙන කාෂ්ධිය නිසා කදට ගක්තිමත්ව ලැබේ එබැවින් ගාකයට ඉහළට වර්ධනය වියහැක

වැළ් වර්ග වැනි අකාෂ්ටිය ගාක වල කදන් ආධාරකයක එති ඉහළට වර්ධනය වේ

අතුළුම මගින් පත්‍රවිභිඳු පවතින ක්ෂේත්‍රාලය වැඩිවේ එසේම විවිධ රටාවලට අතු බෙදුම නිසා සැම පත්‍රයකටම උපරිම ආලෝකයක් ලැබේ

(ii) ද්විතිපත්‍ර පත්‍රයේ ව්‍යුහය

a උච්චවර්තිය b උඩ අපිවර්තිය c ඉනිමුදුස්තරය d නාරවිය e ඒලෝයම f සවිවරමුදුස්තරය  
g දූඩ්ස්තර තන්තු h යටි අපිවර්තිය i වායු අවකාශ j පාලක සෙල k කලාපකොපුව

I ගෙලම

(iii) ඉහත සටහනේ c හා f සෙල දෙවර්ගයේ ඇති වෙනස කුමක්ද

ඉනිමුදුස්තර(c)

- 1 අපිවර්තිය අසල ඇත
- 2 දිගටි සෙලවේ
- 3 තදින් ඇහිරි ඇත
- 4 හරිතලව බහුලය

සවිවරමුදුස්තර(f)

- ඉනිමුදුස්තර හා යට අපිවර්තිය අතර ඇත  
අතුමවත් හැඩති සෙලවේ  
ලිහිල්ට ඇහිරි ඇත  
හරිතලව සුළු ප්‍රමාණයක් ඇත

(iv) I පටකයේ ඇති අපිටි සෙල නමිකරන්න

ගෙලම වාහිනී ඒකක ගෙලම වාහකාභ ගෙලම තන්තු

(B)(i) ඒකවිජපත්‍ර ගාක පත්‍රයක ව්‍යුහය ද්විවිජපත්‍ර ගාක පත්‍රයක ව්‍යුහයෙන් වෙනස්වන්නේ කෙසේද

ඒකවිජපත්‍ර පත්‍රය

- 1 සමාන්තර නාරවී පද්ධතියකි
- 2 උඩ හා යටි අපිවර්මවල පුරිකා සමානව ව්‍යාප්තව ඇත
- 3 පත්‍රමාධ්‍ය සෙල එක්වර්ගයකි

ද්විවිජපත්‍ර පත්‍රය

- ජාලාකාර නාරවී පද්ධතියකි
- යටි අපිවර්මවල පුරිකා වැඩිපුර ඇත
- පත්‍රමාධ්‍ය සෙල දෙවර්ගයකි

(ii)a පුරිකා යනු මොනවාද

ගාක කදන් හා පත්‍රවල අපිවර්මයේ දක්නට ලැබෙන වැසිමට හා ව්‍යාත්වීමට හැකියාව ඇති අන්වික්ෂිය සිදුරුවේ

පාලක සෙල

- 1 විශේෂ හැඩියක් ඇත
- 2 හරිතලව ඇත
- 3 බිත්තිවල අසමාකාර සණවීම ඇත

සාමාන්‍ය අපිවර්මය සෙල

- විශේෂ හැඩියක් නැත
- හරිතලව නැත
- බිත්තිවල අසමාකාර සණවීම නැත

(iii)a පාලක සෙල බිත්තිවල ඇති විශේෂ සණවීම මොනවාදැයි කෙටියෙන් පහදන්න

- 1 අභ්‍යන්තර සණවීම - පුරිනා සිදුර පැත්තේ බිත්තියේ ඇති සෙලියුලෝස් සණවීමය
- 2 අරිය සණවීම - පාලක සෙල වටා සෙලියුලෝස් ක්ෂේද කෙදිති අරියව සකස්ව සැදේ
- b පුරිකාවක ව්‍යුහය දැක්වෙන රුපයක් ඇදු එහි කොටස් නමිකරන්න

(C)(i) පාලක සෙල ඉන විමේදී පුරිකා ව්‍යාත්වන ආකාරය පැහැදිලිකරන්න

- 1 පාලකසෙල තුළට ජලය ඇතුළවුවේ එම සෙල ඉනවේ
- 2 එහෙත් අසමාකාර සණවීම නිසා ඉණවීමනිසා සෙලවල සිදුවන ප්‍රසාරණය සැමැදියාවකටම සමාකාරව සිදුනොවේ
- 3 පාලක සෙලවල දික් අක්ෂය ඔස්සේ ප්‍රසාරණය සිදුවේ

4 එවිට ඇතුළු වින්තිය තරමක් වතුවි පාලක සෙල දෙක එකිනෙකින් ඇත්තේම නිසා පූරිකාසිදුර විවෘතවේ

(ii)  $K^+$  සාහන්දය විස්තර කරන්න

1 දිවා කාලයේදී පාලකසෙලවලට යාබදව ඇති අපිවර්මය සෙලවල සිට පාලක සෙලවලට සතුයාව

$K^+$  ඇතුළුවේ

2 මෙසඳහා අවශ්‍ය ගක්තිය ප්‍රහාසනයේදී සිදුවන ඉලක්ටෝන ගැලීමේදී පිටකරන ගක්තියෙන් ලැබේ

3 පාලකසෙල තුළට  $K^+$  ඇතුළුවේ නිසා සෙල යුතුයේ සාන්දුණය වැඩිවි ජලවිහාරය අඩුවේ

4 එවිට ජලවිහාර අනුතුමණයක් ඔස්සේ යාබද අපිවර්මය සෙලවල සිට ආසන්නියෙන් පාලකසෙල තුළට ඇතුළුවේ

5 මෙනිසා පාලකසෙල ඉණවි පූරිකා සිදුර විවෘතවේ

6  $K^+$  පාලකසෙලයෙන් ඉවත්වූපසු ජලය ඉවත්වී පාලකසෙල විශුණවි පූරිකා වැසේ

(iii) පූරිකා විවෘතවීමට බලපාන සාධක සඳහන්කරන්න

1 ආලේක ප්‍රමාණය

2 අධිංපූරික අවකාශයේ  $CO_2$  සාන්දුණය

3 පාලකසෙලවල අභ්‍යන්තර සට්‍රිකාව

4 ඇඛිසිසික් අම්ලයේ බලපෑම

#### අමතර කරුණු

1 දිවාකාලයේ ආලේකය හෝදින් ලැබීම නිසා පාලකසෙල තුළට  $K^+$  ඇතුළුවේ නිසා පූරිකා විවෘතවේ

2 අධිංපූරික අවකාශයේ  $CO_2$  සාන්දුණය අඩුවීමද පූරිකා විවෘතවීමට හේතුවේ

3 අභ්‍යන්තර සට්‍රිකාව යනු සෙලනුල සිදුවන දෙනික රද්මයානුකූල ක්‍රියා සෙලය තුළින්ම පාලනය වියයි  
පාලකසෙලනුද මෙය ක්‍රියාත්මකව දහවල්කාලයේ පූරිකා විවෘතවීමත් රාන්ඩේදී වැසියාමත් සිදුවේ

4 ජලය හිග තත්ව වලදී මූල් හා පත්‍ර මගින් ඇඛිසිසික් අම්ලය වැඩිපුර නිදහන්කරයි ඒවායේ බලපෑමෙන්  
පාලකසෙල වලින්  $K^+$  ඉවත්වී එම සෙල විශුණවි පූරිකා වැසියයි

## පිට විද්‍යාව

ඒකකය 5 සත්ව ආකාරය හා ක්‍රියාකාරීත්වය

නිපුණතා මට්ටම 5.4.1 ප්‍රතිගක්ති ආකාර ගැවීමෙන් කරපී

(1)(i) ප්‍රතිගක්තිය යන්න හදුන්වන්න

(ii) සහඟ ප්‍රතිගක්තිය යනු කුමක්ද?

(iii) සහඟ ප්‍රතිගක්තියේ බාහිර ආරක්ෂණය මිනිස් දේහය තුළ ක්‍රියාත්මකවන ප්‍රධාන ආකාර මොනවාද?

(iv) ඉහත (iii) හි සඳහන් ආරක්ෂණ ආකාර ක්‍රියාත්මකවන අයුරු කෙටියෙන් පහද්‍යන්න

(B)(i) සහඟ ප්‍රතිගක්තියේ අභ්‍යන්තර ආරක්ෂණය යනු කුමක්ද?

(ii) මෙනිස් දේහය තුළ ක්‍රියාත්මක වන සහඟ ප්‍රතිගක්තියේ අභ්‍යන්තර ආරක්ෂණ ආකාර සඳහන් කරන්න

(iii) ඉහත සඳහන් කළ ආරක්ෂණ ආකාර දේහය තුළ ක්‍රියාත්මක වන ආකාරය කෙටියෙන් පහදන්න

(C)(i) පරිවිත ප්‍රතිඵක්තිය යන්න හඳුන්වන්න

(ii) පරිවිත ප්‍රතිඵක්තියේ මූලික ලක්ෂණ සඳහන් කරන්න

(iii) T හා B වසා සෙසල ජනනය වන හා පරිනත වන ස්ථාන සඳහන් කරන්න

ජනනය වන ස්ථාන	පරිනත වන ස්ථාන
---------------	----------------

T වසා සෙසල ..... ....

B වසා සෙසල ..... ....

(iv) ප්‍රතිදේහජනක ප්‍රතිග්‍රාහක යනු මොනවාද?

(2)(A)

(i) ප්‍රතිදේහජනක යන්න හඳුන්වන්න

(ii) ප්‍රතිදේහජනක ලෙස ක්‍රියාකලනැකි ද්‍රව්‍යන් සඳහන් කරන්න

(iii) එපිටොපය යනු කුමක් ඇ?

(iv) a සෙල මාධ්‍ය ප්‍රතිගක්ති ප්‍රතිචාර ඇතිකරන්නේ කවර වසා සෙල මගින් ඇ?

b ඉහත ප්‍රතිගක්ති ආකාරයේදී කාරක සෙල ලෙස ක්‍රියාකරන්නේ කවර සෙල ආකාරයද?

c මෙම ප්‍රතිගක්ති ආකාරය මගින් ක්ෂේදුපිටිවන් මර්ධනය කරන්නේ කෙසේද?

(iv) a දේහතරල ප්‍රතිගක්ති ප්‍රතිචාර දැක්වීමෙදී කාරක සෙසල ලෙස කියාකරන්නේ කවර සෙසල ආකාරයදී

b දේහතරල මාධ්‍යවන ප්‍රතිගක්ති ප්‍රතිචාර මගින් ක්ෂේද ජීවීන් මරුදනය කරන්නේ කෙසේද?

(B)(i) ප්‍රතිදේහ යනු මොනවාද

(ii) T වසා සෙසල මගින් ආගන්තක ද්‍රව්‍ය හඳුනාගන්නේ කෙසේ ද?

(iii) ප්‍රතිගක්ති විද්‍යාත්මක මතක සැපයීම යනු කුමක්ද?

(C)

(i) a සක්‍රිය ප්‍රතිගක්තිය යනු කුමක්ද?

b ස්වභාවික සක්‍රිය ප්‍රතිගක්තිය යන්න හැඳුන්වා එයට උදාහරණ සපයන්න

(ii) a කෘතිම සක්‍රිය ප්‍රතිගක්තිය යන්න හැඳුන්වන්න

b කෘතිම පරිවිත ප්‍රතිගක්තිය ලබාදීමේදී එන්නත් සැදිමට යොදාගන්නා ප්‍රහව සඳහන් කරන්න

(iii) a අක්‍රිය ප්‍රතිගක්තිය යනු කුමක්ද?

b ස්වභාවික පරිවිත අක්‍රිය ප්‍රතිගක්තිය යන්න හැඳුන්වා එයට උදාහරණ සපයන්න

(iv) a කාත්‍රිම පරිවිත අඩුය ප්‍රතිග්‍රීතිය යන්න හැඳුන්වන්න

b නිමි ප්‍රතිදේශ සකස්කළ හැකි ආකාර සඳහන්කරන්න

c කාත්‍රිම පරිවිත අඩුය ප්‍රතිග්‍රීතිය සඳහා සුදුසු උදාහරණ සඳහන් කරන්න

(D)

(i) a ආසාත්මිකතාව යනු කුමක්ද?

b බහුල ආසාත්මික කාරක සඳහන් කරන්න

c ආසත්මිකතාවයේ ලක්ෂණ සඳහන්කරන්න

(ii)a ස්ව ප්‍රතිගක්ති රෝග යනු මොනවාද ?

b ස්වප්‍රතිගක්ති රෝග සඳහා සුදුසු උදාහරණ සපයා එම රෝග ඇතිවන අයුරු කෙටියෙන් පහදන්න

(iii) a ප්‍රතිගක්ති උගතා රෝග යනු මොනවාද?

b සහජ ප්‍රතිගක්ති උගතා රෝග ඇතිවීමට හේතු සඳහන්කරන්න

c පරිවිත ප්‍රතිගක්ති උගතා රෝග ඇතිවීමට හේතු සඳහන්කරන්න

## ප්‍රවිද්‍යාව

ඒකකය 5 සත්ව ආකාරය හා ක්‍රියාකාරීත්වය

නිපුණතා මට්ටම

### 5. 4. 1 ප්‍රතිශක්ති ආකාර ගවේෂණය කරයි

#### (1)(i) ප්‍රතිශක්තිය යන්න හැඳුන්වන්න

තුවාල විමකට ආක්‍රමණකාර ව්‍යාධිජනකයින්ට හෝ ආගන්තුක දුවය වලට එරෙහිව දේහයතුල ක්‍රියාත්මකවන ආරක්ෂණ යාන්ත්‍රණ හේතුවෙන් ඇතිවන ප්‍රතිරෝධී තත්ත්වයයි

#### (ii) සහජ ප්‍රතිශක්තිය යනු කුමක්ද

පූලුල් පරාසයක ව්‍යාධිජනකයින්ට හා ආගන්තුක දුවයවලට එරෙහිව දේහයේ සහජව පවතින ආරක්ෂණ යාන්ත්‍රණ මගින් සිසු ප්‍රතිචාර දැක්වීම භරහා දේහයතුල සිදුවන නානිවීම හෝ විවිධ රෝගවලට එරෙහිව ප්‍රතිරෝධී වීමේ හැකියාවයි

#### (iii) සහජ ප්‍රතිශක්තියේ බාහිර ආරක්ෂණය මිනිස් දේහයතුල ක්‍රියාත්මකවන ප්‍රධාන ආකාර මොනවාද

සමෙහි හමුවන බාහිර ආරක්ෂණ හෝ බාධක

ශේල්ස්මල පටල හා විවිධ අවයව තිබුන් ස්ථාන ප්‍රංශයක් ප්‍රතිශක්තියේ බාහිර ආරක්ෂණය මිනිස් දේහයතුල සිදුවන නානිවීම හෝ විවිධ රෝගවලට එරෙහිව ප්‍රතිරෝධී වීමේ හැකියාවයි

#### (iv) ඉහත III හි සඳහන් ආරක්ෂණ ආකාර ක්‍රියාත්මකවන අයුරු කෙටියෙන් පහදන්න

1 සම කෙරවීන් තැන්පත්වූ බාහිර අඩිවිත්ද සෙසල ක්ෂේපීවින් ඇතුළුවීමට එරෙහි හොතික බාධකයක් ලෙස ක්‍රියාකරයි

එසේම අඩිවර්මය සෙසල වරෙන්වර ගැලවියාම නිසා සම මතුපිට ඇති ක්ෂේපීවින් ඉවත්වේ

2 අඩිව්‍යාපෘති පටල කුහරමය අභ්‍යන්තර ව්‍යුහවල අභ්‍යන්තර පෘෂ්ඨය ආවරණය කරමින් ක්ෂේපීවින් ඇතුළුවීම වලක්වන හොතික බාධකයක් ලෙස ක්‍රියාකරයි

## **ලදාහරණ ශ්‍රව්‍යන මාර්ගය**

ශ්‍රව්‍යන මාර්ගයේ ග්‍රේෂ්මලවල ක්ෂුදුපිටින් රදවාගැනීමත් පක්ෂමවල ක්‍රියාකාරීත්වයෙන් ඒවා ඉවත්කිරීමත් සිදුවේ

කිවිසුම් යාම කැස්ස ආදිය මගින් ග්‍රේෂ්මල වල රදවාගත් ක්ෂුදුපිටින් දේහයෙන් ඉවත්කරයි  
3 විවිධ අවයව නිදහස්කරන සුළුව මෙම සුළුව රසායනික හා හෝතික බාධක ලෙස ක්‍රියාකරයි  
ලදාහරණ

### **a ග්‍රේෂ්මල**

අපිවිෂ්ද මත්තිට සේදීම මගින් ක්ෂුදුපිටි ගණාවාස ඇතිවිම වලක්වයි

### **b කදුළ**

නිරතුරුව ඇස සේදීම ක්ෂුදුපිටින් තනුක කිරීම ක්ෂුදුපිටින් ඇසමත තැන්පත්වීම වැළක්වීම

### **c බෛඩය**

මුබයේ සිටින ක්ෂුදුපිටින් සේදීම ක්ෂුදුපිටි ගණාවාස ඇතිවිම වැළක්වීම බෛඩයේ අඩංගු  
ග්‍රේෂ්මල මගින් මුබය සේදීම

### **d ලයිසොසයීම**

ක්ෂුදුපිටි සෙල බිත්ති බිඳීමීම සිදුකරයි මෙවා කදුළ බෛඩයේ හා ස්වේච්ඡයේ ඇත

### **e ආමාණයික යුළුය**

ආම්ලිකතාව නිසා ආහාර සමග ඇතුළුවන ක්ෂුදුපිටින් විනාශ කිරීමත් දූලක උදාසින  
කිරීමත් සිදුවේ

### **f ස්වේච්ඡ හා ස්නේහසුළුව ග්‍රන්ථිවල සුළුව**

සමට ආම්ලිකතාව ලබාදී සමෙහි බැක්විටියා වර්ධනය වලක්වයි

## **(B)(i)සහජ ප්‍රතික්තියේ අභ්‍යන්තර ආරක්ෂණය යනු කුමක්ද**

ව්‍යාධිජනකයින් මතිස් සිරුරේ බාහිර ආරක්ෂණ බාධක විනිවිද ගොස් දේහය තුළට  
ඇතුළුවීමට උත්සාහ කරනවිට එයට එරෙහිව ක්‍රියාත්මකවන දෙවන පෙළ ආරක්ෂණ  
ක්‍රියාවලියකි

**(ii) මෙහෙයුම් සභාපති ප්‍රතික්ෂේපයේ අභ්‍යන්තර ආරක්ෂණය ක්‍රියාත්මකවන ප්‍රධාන ආකාර සඳහන්කරන්න**

භක්ෂක සෙසල ස්වභාවික තාක්ෂණ සෙසල ප්‍රතික්ෂුදුපිටි ප්‍රෝටීන

ප්‍රධානක ප්‍රතිචාරය

**(iii) ඉහත සඳහන් අභ්‍යන්තර ආරක්ෂණයන් දේහය තුළක්ෂුදුපිටින් හා අනෙකුත් දුව්‍ය වලට එරෙහිව ක්‍රියාත්මකවන අයුරු කෙටියෙන් පහද්‍රන්න**

**1 භක්ෂක සෙසල**

ක්ෂුදුපිටින් ආගන්තක අංශ හා සෙසලවල සූන් බුන් අධිග්‍රහණය කර ඇත්තං සෙසලය පිරිණයට භාජනය කිරීම මගින් ආරක්ෂණය ලබාදේ

**2 ස්වභාවික තාක්ෂණ සෙසල**

නුදුනාගත් සෙසල විනාශකල හැකි රසායනිකදුව්‍ය නිදහස්කර එම සෙසල විනාශකරයි

**3 ප්‍රති ක්ෂුදුපිටි ප්‍රෝටීන**

ඉන්ටගෙරෝන් හා නුපුරක ප්‍රෝටීන මෙයට අයත්වේ

ඉන්ටගෙරෝන් ආසාදනයට ලක්වූ පටකවලින් සාවයකරයි ඒවා ආසාදනය තොවූ පටකවලට විසරණයට එම සෙසලවල ප්‍රතිචාරය ප්‍රෝටීන තිපදවීම උත්තේත්තනය කරයි සමඟ ප්‍රතිචාරය ඉන්ටගෙරෝන් මගින් මහා භක්ෂාණු සංඝියකර භක්ෂණසෙසලියතාව වැඩිකරයි

අනුපුරක ප්‍රෝටීන ජේවරසායනික ප්‍රතික්‍රියා මාලාවක් මගින් ක්ෂුදුපිටින් බිඳීගැලීමට ක්‍රියාකරයි එසේම මෙම ප්‍රෝටීන මගින් භක්ෂණ සෙසලියතාව හා ප්‍රධානකප්‍රතිචාරය වැඩිකරයි

**4 ප්‍රධානක ප්‍රතිචාරය**

ක්ෂුදුපිටි ආසාදනයක් හෝ පටක හානියක් සිදුවූ විට එයට විරුද්ධව දේහයතුල ඇතිවන සභාපති ප්‍රතික්ති ප්‍රතිචාරයකි හානිවූ පටක වලින් සාවයකරන රසායනික සංයුෂ්‍ය සංයෝග වලින් රුධිර වාහිනී විස්තාරණය හා වාහිනිවල පාරගමෙනතාව වැඩිකිරීම සිදුකරයි එවිට ආසාදිත ස්ථානයට වැඩිපුර භක්ෂක සෙසල ප්‍රතික්ෂුදුපිටි ප්‍රෝටීන රුධිරය කැටිගැසීමේ මූලිකාංග ආදිය සාවයවේ මෙමගින් ආසාදනය වෙනත් පටකවලට පැතිරීම වලක්වයි එසේම පටක අලුත්වැඩියාව දිරිගන්වයි

### **(C)(i) පරිවිත ප්‍රතිඵක්තිය යනු කුමක්ද**

දේහයේ ඇති විවිධ T හා B වසා සෙසල වල ඇති විශිෂ්ටයා ආරක්ෂණ ප්‍රතිචාර යොදාගෙන ව්‍යාධිජනකයින් වැනි ආගන්තුක ආක්‍රමණීක කාරක වලින් දේහය ආරක්ෂා කරගැනීමට ඇති හැකියාව පරිවිත ප්‍රතිඵක්තියයි

### **(ii) පරිවිත ප්‍රතිඵක්තියේ ලක්ෂණ විස්තර කරන්න**

1 විවිධ ආගන්තුක අනුවලට විශිෂ්ටය

2 සත්වයෙකුට තමාගේම අණුවලින් තමාගේම නොවන අණු වර්ග වෙන්කර හැඳුනාගැනීමේ හැකියාව ඇත

3 කළින් වතාවකද මූණගැසුනු ව්‍යාධිජනකයින් පසුව සිදුවන මූණගැසීමකදී ප්‍රබල හා ක්ෂණීක ප්‍රතිචාර දැක්වීමට හැකි ප්‍රතිඵක්තිවිද්‍යා මතකයක් සහිතය

### **(iii) T හා B වසා සෙසල ජනනය වන හා පරිනතවන ස්ථාන සඳහන්කරන්න**

ජනනයවන ස්ථාන

පරිනතවන ස්ථාන

T වසා සෙසල

රතුඇටමිදුලු

තයිමස

B වසා සෙසල

රතු ඇටමිදුලු

රතු ඇටමිදුලු

### **(iv) ප්‍රතිදේහජනක ප්‍රතිග්‍රාහක යනු මොනවාද**

T හා B වසා සෙසලවල ජ්ලාස්ම පටලයේ ඇති විශේෂිත ආගන්තුක ආක්‍රමණීක හැඳුනාගත හැකි විශිෂ්ටය ප්‍රෝටිනමය ප්‍රතිග්‍රාහක අණුවේ මෙම ප්‍රෝටින අණු වසා සෙසල ද්විතීයික වසා පටකයට යාමට පෙර ඇතිවේ

## අමතර කරුණ

- 1 සහඟ ප්‍රතිගක්තිය ප්‍රජාත්වංශීන්ගේ මෙන්ම අප්‍රජාත්වංශීන්ගේද ඇත
- 2 සහඟ ප්‍රතිගක්තිය ආකුමණීකයන්ට විශිෂ්ට ප්‍රතිචාර තොදක්වයි එනම් ආරක්ෂක යාන්ත්‍රණ සැම ආකුමණීකයෙකුටම සමානව ක්‍රියාත්මකවේ එබැවින් එය විශිෂ්ට නොවන ආරක්ෂණයක් ලෙස හුදුන්වයි
- 3 සහඟ ප්‍රතිගක්තිය ක්ෂේකව ක්‍රියාත්මකවේ
- 4 සහඟ ප්‍රතිගක්තියේ අභ්‍යන්තර ආරක්ෂණයේද ක්‍රියාත්මකවන ප්‍රධාන හක්ෂක සෙල වන්නේ නිශ්චලෝගිල හා මොනොසයිවේ මිට අමතරව මහා හක්ෂානුද හක්ෂක සෙල ලෙස ක්‍රියාකරයි
- 5 ආගන්තුක කාරක හුදුනාගැනීමට විශේෂීන ප්‍රතිග්‍රාහක මෙම සෙල වල ඇත
- 6 ආසාදනයට ලක්ෂී පටක වලින් ප්‍රාවයකරන සංඳු අණු හක්ෂක සෙල ආසාදිත ස්ථානයට පැමිණීමට හේතුවේ
- 7 ස්ථානාවික නායක සෙල යනු වසා සෙල වර්ගයකි මෙම සෙල රුධිරයේ ජ්ලිභාවේ හා වසාගැටිවිලල ඇත
- 8 සෙල මතුපිට ඇති අසාමාන්‍ය අණු මගින් ආගන්තුක සෙල හුදුනාගනී
- 9 විශේෂයෙන් වියිරස ආසාදිත සෙල හා පිළිකා සෙල ස්ථානාවික නායක සෙලවලින් හුදුනාගනී
- 10 අනුපූරක ප්‍රෝටින රුධිර ජ්ලිස්මයේ හා රුණ රුධිරාණුවල ජ්ලිස්ම පටලයේ ඇති අත්‍යු ප්‍රාවිනාවේ ක්ෂේකුපිටි සෙල මතුපිට ඇති විවිධ දුවිය නිසා මෙම ප්‍රෝටින සක්‍රියවේ
- 11 ප්‍රධානක ප්‍රතිචාරයේද ආසාදිත ස්ථානයට වැඩිපූර රුධිරය ගැලීම මගින් එම ස්ථානයේ මියගිය සෙල හා සුන්ඩුන් කොටස් ඉවත්කරයි
- 12 මහාභක්ෂණු හා නිශ්චලෝගිල මහින් ප්‍රාවයකරන සයිටොකයිනේස් මගින්ද රුධිරවාහිනී විස්තාරණය කර රුධිරය ගැලීම වැඩිකරයි
- 13 ප්‍රධානක ප්‍රතිචාරයේද අනුපූරක ප්‍රෝටින සක්‍රියවී හානිවූ පටක වලින් හිස්බැලින් ප්‍රාවය වැඩිකරයි
- 14 ප්‍රධානක ප්‍රතිචාරයේ රෝගලක්ෂණ පහත පරිදීවේ

ආසාදිත ස්ථානය රතුවීම - එම ස්ථානයට රුධිරය වැඩිපූර ගැලීම නිසා

ඉදිමීම - එම ස්ථානයට වැඩිපූර පටකතරලය එකතුවීම

උණුසුම්වීම - එම ස්ථානයේ පරිවාත්තිය වේගය වැඩිවීම විශාල ආසාදනයකදී සම්පූර්ණ දේහයේම උෂ්ණත්වය ඉහළයයි

**වේදනාව ඇතිවම -** නිශ්චරෝන වලට හානිවීමත් ක්ෂේදුපිටිවන් නිදහස්කරන විෂය තිසාත් වේදනාව ඇතිවේ

**සැරව ඇතිවම -** සැරව යනු මියගිය සෙසල මියගිය ව්‍යාධිතනකයින් සහ හානිවූ පටකයේ සෙසල කොටස් ඇතුළත් මිශ්‍රණයකි

## (2)(A)

### (i) ප්‍රතිදේහජනක යන්න හුදුන්වන්න

T හා B වසා සෙසල හරහා ප්‍රතිශක්ති ප්‍රතිවාරයක් දුත්තේජනය කිරීමේ හැකියාව සහිත හා උත්තේජනය තිසා ඇතිවන ප්‍රතිශක්ති ප්‍රතිවාරයේ ප්‍රතිථලය ලෙස සැදෙන විශිෂ්ට සෙසල හෝ ප්‍රතිදේහ සමග ප්‍රතිත්‍යාකළහැකි ද්‍රව්‍යවේ

### (ii) ප්‍රතිදේහජනක ලෙස ක්‍රියාකළහැකි ද්‍රව්‍යන් සඳහන්කරන්න

වයිරසවල ප්‍රොටින බැක්ටිරියා බුලක බැක්ටිරියා සෙසල බිත්තිවල හා කළිකාවල ඇති රසායනික සංසටක නොගැලපෙන රැකිර සෙසල හා බද්ධකළ පටකවල සංසටක

### (iii) එපිවොපය යනු කුමක්ද

T හා B වසාසෙසල වල ඇති ප්‍රතිදේහජනක ප්‍රතිග්‍රාහක සමග සම්බන්ධවන පරිවිත ප්‍රතිශක්ති ප්‍රතිවාර සඳහා උර්ජක ලෙස ක්‍රියාකරන විශාල ප්‍රතිදේහ ජනකයේ කුඩා ප්‍රදේශයකි

### (iv)a සෙසල මාධ්‍ය ප්‍රතිශක්ති ප්‍රතිවාර ඇතිකරන්නේ කවර වසා සෙසල මහින්ද

T වසා සෙසල

b ඉහත ප්‍රතිශක්ති ආකාරයේදී කාරක සෙසල ලෙස ක්‍රියාකරන්නේ කවර සෙසල ආකාරයද

සෙසලිය විශ T හා උපකාරක T

c මෙම ප්‍රතිශක්ති ආකාරය මහින් ක්ෂේදුපිටිවන් මරුදනය කරන්නේ කෙසේද

උපකාරක T මහින් සෙසලිය විශ T සක්‍රිය කරයි සෙසලිය විශ T මහින් විශ ද්‍රව්‍ය තිදහස්කිරීම මහින් ව්‍යාධිතනකයින් ආසාදිත සෙසල විනාශකරයි

**(iv) a** දේහතරල ප්‍රතිභක්ති ප්‍රතිචාර දැක්වීමේදී කාරක සෙසල ලෙස ක්‍රියාකරන්නේ කවර සෙසල ආකාරයද

B වසා සෙසල

**b** දේහතරල මාධ්‍යවන ප්‍රතිභක්ති ප්‍රතිචාර දැක්වීමේදී කාරක සෙසල වන්නේ කවර සෙසලද  
ප්ලාස්ම සෙසල

**c** මෙම ප්‍රතිභක්තිය හාවිතයෙන් ක්‍රුෂ්‍යපිටින් මරුදනය කරන්නේ කෙසේද

B වසා සෙසල සත්‍යාචාර සෙසල විශාල සංඛ්‍යාවක් නිපදවයි ඉන් සමහර සෙසල ප්ලාස්ම සෙසල බවට පත්වේ ප්ලාස්ම සෙසල මගින් ප්‍රතිදේහ නම් පෝරින නිපදවා නිදහස්කරයි ප්‍රතිදේහ ප්‍රතිදේහතනක සමග සම්බන්ධව සාදන ප්‍රතිදේහ ප්‍රතිදේහතනක සංකිරණය හක්ෂසෙසලියතාව හා අනුපූරක පෝරින සත්‍යාචාරයි

#### **(B)(i) ප්‍රතිදේහ යනු මොනවාද**

විශේෂ සෙසල වර්ගයක්වන ප්ලාස්ම සෙසල වලින් විශිෂ්ට ප්‍රතිදේහ ජනකයකට එරෙහිව ග්‍රාවයකරන පෝරිනවේ මෙවා විශිෂ්ට ප්‍රතිදේහ ජනකයට සම්බන්ධව එය විනාශකිරීමට උදාසින කිරීමට හෝ නිශේෂනය කිරීමට ක්‍රියාකරයි

#### **(ii) T වසා සෙසල මගින් ආගන්තුක දුව්‍ය හුදුනාගන්නේ කෙසේද**

ව්‍යාධිතනකයා ආසාදනයට සෙසල මගින් අදාළ ප්‍රතිදේහතනකය ඉදිරිපත්කරයි එවිට T වසා සෙසල ප්‍රතිදේහතනකය සමග සම්බන්ධවේ

#### **(iii) ප්‍රතිභක්ති විද්‍යාත්මක මතක සැපයීම යනු කුමක්ද**

T හා B වසා සෙසල සත්‍යාචාර සෙසල විශාල රාඛියක් නිපදවයි එම සෙසලවලින් කොටසක් මතක T හා මතක B සෙසල බවට පත්වේ මෙම සෙසලදීරු කාලයක් පිටත්වේ මතක T සෙසල වලට කළින් හමුවූ ප්‍රතිදේහතනක තැවත හමුවූවිට ඒවා කාරක T සෙසල බවට පත්වී ප්‍රතිභක්ති ප්‍රතිචාර ඇතිකරයි මතක B සෙසල වලට කළින් හමුවූ ප්‍රතිදේහතනක පසුකාලිනව තැවත හමුවූවිට විභාගනයවි ප්ලාස්ම සෙසල ඇතිකරයි ප්ලාස්ම සෙසල මගින් ප්‍රතිදේහ නිපදවා ප්‍රතිභක්ති ප්‍රතිචාර ඇතිකරයි මෙය ප්‍රතිභක්ති විද්‍යාත්මක මතක සැපයීම නම්වේ

**(C)**

**(i) a සත්‍ය ප්‍රතිශක්තිය යනු කුමක්ද**

ව්‍යාධිපනකතාවයට එරෙහිව දේහයතුල හ්‍යිජාකරන T හා B වසා සෙසලත් මතක T හා B වසා සෙසලත් මගින් හටගන්නා දීර්ගකාලින ප්‍රතිශක්තියයි

**b ස්වභාවික සත්‍ය ප්‍රතිශක්තිය යන්න හුදුන්වා එයට උදාහරණ සපයන්න**

ස්වභාවික ආසාදන හේතුවෙන් රීට ප්‍රතිචාර ලෙස විවිධ රෝගවලට එරෙහිව දේහය තුළ විකසනයවන දිගුකල් පවත්නා ප්‍රතිශක්තියයි

෋දාහරණ පැහෙළ වයිරසය ආසාදනයට වූවිට රීට එරෙහිව ඇතිවන ප්‍රතිශක්තිය

**(ii) a කෘතිම සත්‍ය ප්‍රතිශක්තිය යන්න හුදුන්වන්න**

බෙලහින කළ ව්‍යාධිපනකයින් එන්නත්කිරීම මගින් විවිධ ආසාදන හා රෝගවලට එරෙහිව දේහයතුල කෘතිමව ප්‍රේරණය කළ දිගුකල් පවත්නා ප්‍රතිශක්තියයි

**b කෘතිම පරිවත ප්‍රතිශක්තිය ලබාදිමේදී එන්නත් සැදිමට යොදාගන්නා ප්‍රහව සඳහන්කරන්න නසනලද හෝ දුර්වල කරනලද ව්‍යාධිපනකයින් ක්ෂේෂුපිටි ප්‍රෝටින වලට කේත සපයන ජාත උදාසීන කළ ඕලක**

**(iii) a අත්‍ය ප්‍රතිශක්තිය යනු කුමක්ද**

වෙනත් පිවියෙකු විසින් නිපදවන ලද තවත් පිවියෙකුගේ දේහයට ලැබීමෙන් දේහයතුල විකසනයවන කෙටිකාලින ප්‍රතිශක්තියයි

**b ස්වභාවික පරිවත අත්‍ය ප්‍රතිශක්තිය යන්න හුදුන්වා එයට උදාහරණ සපයන්න වෙනත් පිවියෙකුගෙන් ස්වභාවිකව දේහයට ප්‍රතිදේහ ලැබීමෙන් ඇතිවන කෙටිකාලින ප්‍රතිශක්තිය**

෋දාහරණ කළලබන්ධය හරහා කළලයට ඇතුළුවන ප්‍රතිදේහ  
මවිකිරී සමග ලදරුවාට ලැබෙන ප්‍රතිශක්තිය

**(iv) a කෘතිම පරිවිත අත්‍යිය ප්‍රතිශක්තිය යන්න හුදුන්වන්න**

වෙනත් ප්‍රහාර වලින් ලබාගත් ප්‍රතිදේහ ප්‍රතිග්‍රාහකයාට කෘතිමව ලබාදීමෙන් ප්‍රතිග්‍රාහකයා තුළ ප්‍රෝටෝලංගයට කෙටිකාලීන ප්‍රතිශක්තියයි

**b නිමි ප්‍රතිදේහ සකස්කළ හැකි ආකාර සඳහන්කරන්න**

මිනිස් හෝ සත්ව රුධිර ප්ලාස්මාව හෝ මස්තු මගින්

ප්‍රතිශක්තිකරණය කරන ලද දායකයන්ගෙන් රස්කරගත් හෝ ක්ලෝනිකරණය කරන ලද ප්‍රතිදේහ මගින්

**c කෘතිම පරිවිත අත්‍යිය ප්‍රතිශක්තිය සඳහා සූදුසූ උදාහරණ සඳහන්කරන්න**

හෙපටයිටිස් A එන්නත මානව මස්තු එන්නත් ලෙස ලබාදේ

පිටගැස්ම එන්නත නිමි මානව ප්‍රතිවෛතනස් ඉමියුණොග්ලොඩින්

සරප විශ අජ්වයින්ගෙන් ලබාගත් මස්තු

**(D)**

**(i) a ආසාත්මකතාව යනු කුමක්ද**

බොහෝදෙනෙකුට භානිකර නොවන එහෙත් සමහර පුද්ගලයන් තුළ අධි සංවේදී ප්‍රතිඵ්‍යායා ප්‍රෝටෝලංගය කරන ආසාත්මක කාරක නම් ප්‍රතිදේහජනක වලට දේහය අධිකවූ ප්‍රතිචාර දැක්වීම ආසත්මකතාවයයි

**b බහුල ආසාත්මක කාරක සඳහන්කරන්න**

පරාග දුවිලි ඇතැම් ආහාර (දැල්ලන් ) ඇතැම් ප්‍රතිපිළික (පෙනිසිලින්) බණර විෂ

**c ආසත්මකතාවයේ ලක්ෂණ සඳහන්කරන්න**

කිවිසුම්යාම නාසයෙන් දියර ගැලීම කුදාල ගැලීම නුස්ම ගැනීමේ අපහසුව රුධිර පීඩනය පහළයාම

**(ii)a ස්ව ප්‍රතිගක්ති රෝග යනු මොනවාද**

සමහර පුද්ගලයින්ගේ ප්‍රතිගක්ති පද්ධතිය තම දේහයේම ඇති විභිජේය අණුවලට එරෙහිව ක්‍රියාකර තමාගේම පටක ආක්‍රමණය කිරීමේ තත්ත්වයයි

**b ස්වප්‍රතිගක්ති රෝග සඳහා සූදුසු උදාහරණ සපයා එම රෝග ඇතිවන අයුරු කෙටියෙන් පහදන්න**

මධුමෙහය I	T වසා සෙසල මගින් ඉනිසියුලින් නිපදවන බිටා සෙසල විනාශකිරීම රුමැවික් ආතරයිවිස්	සන්ධි ආගුෂේ කාවිලේප වල සෙසල විනාශ කිරීම
බහු ජාරධිය	T වසා සෙසල මගින් නිශුරෝන වටා ඇති මයලින් කොපු විනාශකිරීම	

**(iii) a ප්‍රතිගක්ති උගනතා රෝග යනු මොනවාද**

ප්‍රතිදේහ ජනක වලට එරෙහිව ප්‍රතිගක්තිකරණ පද්ධතිය ප්‍රතිචාර නොදැක්වම් හෝ ප්‍රතිචාර දැක්වම් අඩාල විම නිසා ඇතිවන තත්ත්වයකි

**b සහජ ප්‍රතිගක්ති උගනතා රෝග ඇතිවිමට හේතු සඳහන්කරන්න**

ප්‍රවේනිකව හෝ කලල විකසන දේශ නිසා ප්‍රතිගක්ති පද්ධතියේ සෙසල නිශ්පාදනයේ හෝ ප්‍රතිදේහ වැනි විශේෂ ප්‍රෝටිනත් අනුප්‍රරක ප්‍රෝටින ආදියත් නිපදවීමේ දුරවලතාවයයි

**c පරිවිත ප්‍රතිගක්ති උගනතා රෝග ඇතිවිමට හේතු සඳහන්කරන්න**

ඇතැම් රසායනිකදුවා වලට හෝ ජේව විද්‍යාත්මක කාරකවලට නිරාවරණයවීම පටක බද්ධය වැනි අවස්ථාවලදී ප්‍රතිගක්ති පද්ධතිය යටපත්කරන මාශධ ලබාදීම AIDS වැනි වයිරස ආසාදනය විම

## අමතර කරුණු

- 1 එක් T හෝ B සෙලයක ප්‍රතිදේහජනක ප්‍රතිග්‍රාහක අණු ලක්ෂයකට වැඩිප්‍රමාණයක් ඇත
- 2 ප්‍රතිදේහජනක ලෙස ප්‍රෝටීන හෝ පොලිසැකරයිඩ් වැනි විශාල අණු ක්‍රියාකාරයි
- 3 එකම ප්‍රතිදේහ ජනකයට වෙනස් එපිටොප කිපයක් පැවතියෙළුක
- 4 එකම එපිටොපය සමඟ T මෙන්ම B සෙලද සම්බන්ධවියහැක